

ශීර්ෂය 005 - අමාත්‍ය මණ්ඩල කාර්යාලය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 005 - අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 28 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 18 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1 හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 දේපල පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ජංගම නොවන වත්කම් තුළ ඇතුළත් මෝටර් වාහන වටිනාකම රු.148,367,080 ක් ලෙස තක්සේරු කර තිබුණද සිගාස් වත්කම් ලේඛන යාවත්කාලීන නොකර රු.116,765,580 ක් ලෙස දැක්වීමෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වටිනාකම රු.31,601,500 කින් අඩුවෙන් දක්වා තිබුණි.	සිගාස් වත්කම් ලේඛනයේ ගිණුම්ගත කොට ඇත්තේ වත්කම් අත්පත් කර ගැනීමේ පිරිවැය හෝ පවරා ගැනීමේදී අදාළ ආයතන විසින් එවන ලද ලැබීම් නියෝගවල සඳහන් වූ පිරිවැය වටිනාකම බව දක්වා ඇත.	යාවත්කාලීන වටිනාකම් මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මු.රෙ.66 මගින් වැය විෂයයන් 03 ක වාර්ෂික අයවැය ප්‍රතිපාදනය සියයට 12 සිට සියයට 14 දක්වා පරාසයක වැඩිකර ගෙන තිබුණු අතර තවත් වැය විෂයයන් 03ක වාර්ෂික අයවැයගත ප්‍රතිපාදනය සියයට 14 සිට සියයට 69 දක්වා පරාසයකින් අඩුකර ගෙන තිබුණු බැවින් බැවින් ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී මු.රෙ. 50 ප්‍රකාරව කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.	පිවන වියදම් දීමනාව ගෙවීම සඳහා මුදල් රෙගුලාසි ප්‍රකාරව ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම, වැට් වියදම් ඇස්තමේන්තු බදු ප්‍රතිශතය ඉහළ යාම, වෙන් නිවැරදිව සකස් කළ යුතුය. කර ගත් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අතිරේක ප්‍රතිපාදන මාරු කර ගැනීමට සිදු වූ බව දක්වා ඇත.	

- | | |
|---|--|
| <p>(ආ) වියදම් ඇස්තමේන්තු තාත්විකව පිළියෙල නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වැය විෂයයන් 21 ක් සඳහා සලසා තිබුණු එකතුව රු.98,330,000 ක ශුද්ධ ප්‍රතිපාදන වලින් රු.36,460,485 ක් හෙවත් සියයට 17 සිට සියයට 100 දක්වාත් තවත් ප්‍රාග්ධන වැය විෂයයන් 04 ක් සඳහා සලසා තිබුණු එකතුව රු.17,000,000 ක ශුද්ධ ප්‍රතිපාදන වලින් රු.11,104,333 ක් හෙවත් සියයට 17 සිට සියයට 85 දක්වා සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබුණි.</p> | <p>ජාතික අයවැය වක්‍රලේඛය පරිදි අත්‍යවශ්‍ය වෙනත් සැපයීම් පමණක් මිලදී ගැනීම නිසා ද වියදම් කලමනාකරණය කර ගැනීම සහ අපේක්ෂිත විදේශ සමුළු රැස්වීම් නොපැවැත්වීම නිසා නිලධාරීන් විදේශ ගමන් සඳහා සහභාගී නොවීම නිසාද වැය විෂයයන්ගේ ප්‍රතිපාදන ඉතිරියක් ඇති විය.</p> |
| <p>(ඇ) වැය විෂයය අංක 005-1-1-0-1403 යටතේ 2023 වර්ෂයේදී රු.15,000,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබූ 2024 වර්ෂයේදී එය රු.24,000,000 ක් දක්වා එනම්, සියයට 60 කින් වැඩිකර තිබුණද වර්ෂය අවසානයේදී ඉන් රු.6,049,681 ක් එනම් සියයට 25ක් ඉතිරිවී තිබුණි. ඒ අනුව, එලදායී පාලන උපක්‍රමයක් ලෙස සැලසුම්කරණය යොදා ගෙන නොමැති බව නිරීක්ෂණය විය.</p> | <p>2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී විදුලි පරිභෝජන ඒකකයක වටිනාකම සිග්‍ර ලෙස පහත වැටීම නිවැරදිව පුරෝකථනය කල හැකි තත්ත්වයක් නොවූ බැවින් හා පසුගිය වසර වල සීඝ්‍රයෙන් විදුලි ඒකකයන්හි මිල ඉහල යෑම සැලකිල්ලට ගෙන ප්‍රතිපාදන වැඩි කර ගැනීමට කටයුතු කිරීම නිසා ප්‍රතිපාදන ඉතිරියක් පෙන්නුම් කර ඇති බව දක්වා ඇත.</p> |

3.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 මාර්තු 01 දිනැති අංක 01/2018 දරන වත්කම් කලමනාකරණ වක්‍රලේඛයේ (අ) ඡේදයට අනුව ආයතනයට අයත් රු.156,340 ක් වටිනා බජාජ් වර්ගයේ යතුරුපැදිය භාවිතයෙන් ඉවත් කර වසර තුනකට අධික කාලයක් ගතවී තිබුණද එය අපහරණය කිරීමට හෝ අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට කටයුතු කර නොතිබුණි.	යතුරු පැදි අලුත්වැඩියාවට අදාළ අමතර කොටස් සපයා ගැනීමේ දුෂ්කරතාව නිසා ආයතනවලින් මිල ගණන් ඉදිරිපත් කර නොමැති බැවින් එබැවින් මෙම යතුරු පැදිය අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව දක්වා ඇත.	යොමුගත වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද කාර්යසාධන වාර්තාවේ කෙටුම්පත අනුව විශේෂිත දර්ශකය යටතේ කාර්යසාධනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මානව සම්පත් සංවර්ධනය සහ නිමවුම සියයට 100 ක් ලෙස සඳහන් කර තිබුණද කාර්ය මණ්ඩල පුහුණුවීම් සඳහා වෙන් කර තිබූ රු. 1,500,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් වර්ෂය අවසානයේ සහ නිමවුම ගණනය කළයුතු වුවත් එසේ සිදු කර නොතිබුණි.	අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ 2024 වර්ෂයට අදාළව මානව සම්පත් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් 07 ක් හඳුනාගෙන සියල්ල ක්‍රියාත්මක කර ඇති අතර අපේක්ෂිත නිමැවුමේ ප්‍රතිශතයක් ලෙස සහ නිමැවුම සියයට 100 ක් වේ. වර්ෂ අවසානයේ දී මෙම ක්‍රියාකාරකම් දළ වශයෙන් ගණනය කරන ලදුව ආසන්න වශයෙන් මෙම ප්‍රතිශතයන් හා සැසඳෙන බව දක්වා ඇත.	ක්‍රියාකාරකම් මැනීම තුළින් සහ නිමවුම ගණනය කළ යුතුය.

4.2 ප්‍රසම්පාදන සැලැස්ම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සැලසුම් කළ කාලරාමුව තුළ ප්‍රසම්පාදන කාර්යයන් ඉටුකර නොතිබුණු අතර එසේ ඉටුකර ගැනීමට අපහසු ප්‍රසම්පාදන කාර්යයන් හඳුනා ගෙන සංශෝධිත ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළයුතු වුවත් 2024 වර්ෂය තුළ ප්‍රසම්පාදන සැලැස්ම යාවත්කාලීන කර නොතිබුණි.	සැපයුම්කරුවන් විසින් නියමිත කාලය තුළ භාණ්ඩ සපයා නොමැතිවීම හේතුවෙන් ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කළ කාල රාමුව තුළ අවසන් කිරීමට අපහසු වූ බව දක්වා ඇත.	ප්‍රසම්පාදන සැලැස්ම යාවත්කාලීන කර පවත්වා ගත යුතුය.

4.3 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ඇස්තමේන්තු මුදල රු.1,295,050 ක් වූ අභ්‍යන්තර දුරකථන පද්ධතියක් සපයා ගැනීම සඳහා ආයතන 09 කින් ලංසු කැඳවා තිබුණු අතර එක් ආයතනයක් පමණක් ලංසු ඉදිරිපත් කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් තාක්ෂණික දැනුම සහිත	ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් තාක්ෂණික දැනුම සහිත නිලධාරියෙකුගේ සහය ලබා ගැනීම සඳහා කටයුතු කලද ඒ සඳහා 2024.07.19 දින දක්වා ප්‍රතිචාර ලැබී නොතිබූ බැවින්, සහ මෙම ප්‍රසම්පාදනය කඩිනමින් අවසන් කළ යුතු	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස් ප්‍රකාරව සහ එකඟ වූ ගිවිසුම අනුව කටයුතු කළ යුතුය.

නිලධාරියෙකුගේ සහය ලබා ගැනීමට ලිපියක් යොමු කර තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි. එසේම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 (අ) ඡේදය අනුව සහ අදාළ ආයතනය සමඟ එකඟ වූ ගිවිසුම අනුවද කාර්යසාධන ඇපකරයක් ඉදිරිපත් කළයුතු බව දක්වා තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

බැවින් අදාළ ලංසු ලේඛන ප්‍රසම්පාදන කමිටුව වෙත යොමු කර අනුමැතිය ලබාගෙන ඇත. ඇණවුම ඉදිරිපත් කර දින 14ක් ඇතුළත තෝරාගත් ආයතනය විසින් කාර්යසාධන ඇපකරයක් ඉදිරිපත් කළ යුතු වුවත් එම කාර්යය ඉටු වී නොමැති බව දක්වා ඇත.

4.4 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවත්වාගෙන යන ලොයිඩ්ස් ගොඩනැගිල්ල අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2021 නොවැම්බර් 15 දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භුක්තියට පවරා ගෙන තිබුණු අතර සමාලෝචිත වර්ෂය දක්වාම ගොඩනැගිල්ලේ අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	2021 ජූලි 23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අදාළ ගොඩනැගිල්ල පවරාගැනීමට අදාළව මූලික පිඹුර ලැබුණු පසු ඉඩම් රජයට පවරාගැනීමට අදාළ ගැසට් නිවේදනය කොළඹ ප්‍රාදේශීය ලේකම් විසින් 2023.06.01 දින හා පුවත්පත් නිවේදනය 2024.11.05 දින ප්‍රසිද්ධ කර ඇති අතර 2024.11.22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති හිමිකම් පරීක්ෂණය සඳහා මෙම කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී, අදාළ ලේඛන ද භාර දී ඇතත් ඉඩම පවරා දීම මේ දක්වා අවසන් කර නොමැති බව දක්වා ඇත.	ඉඩම පවරා ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත සේවක සංඛ්‍යාව 128 ක් වූ අතර ඉන් 37 ක් එනම් ආයතනයේ සමස්ත කාර්යය මණ්ඩලයෙන් සියයට 29 ක් පුරප්පාඩු වී පැවති අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු සියයට 40 ක් විය.	පිළිතුරු ලබාදී නොමැත.	ආයතනයේ කාර්යසාධනය සඳහා බලපාන පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කළ යුතුය.